


10 වසර

නමදීමු අඟයමු මහ
සඟරුවනා



- බුදුරජාණන්වහන්සේ ස්වකීය ශ්රාවකයන් හඳුන්වන ලද්දේ " භික්ඛු" නාමයෙනි.

- ආර්ය ශ්රාවක භික්ඛු සමූහය ඇතුළත් සමාජය සංඝ සමාජය හෙවත් භික්ඛු සමාජය යි.

- කොණ්ඩඤ්ඤ, වප්ප, හද්දිය, මහානාම, අස්සපී යන පස්වග නවුසන්ගේ පැවිදි විමෝන් හික්ඛු සමාජය ආරම්භ විය.

- හික්ඛු සමාජය ආරම්භ වූයේ ඇසල පොහෝ දිනයක වන අතර දැනට ලොව පවතින පැරණිම පැවිදි සංවිධානය ද මෙය වේ.

මහ සඟරුවන සතුව ගුණ 9 කි.

- සුපටිපන්න

- උජුපටිපන්න

- ඤාය පටිපන්න

- සාමීචි පටිපන්න

- ආහුනෙය්ය

- පාහුනෙය්ය

- දක්ඛණෙය්ය

- අංජලිකරණීය

- අනුත්තරං පුඤ්ඤෙක්කෙත්තං
ලෝකස්ස.

මහා සංසරණය නිරතුරුවම ලෝකයාට පිං වඩවා ගැනීමට උපකාර වන උතුම් පිං කෙනෙක් හා සමානය.

උන්වහන්සේ නිරතුරුවම පුද්ගලයාගේ මෙලොව , පරලොව , සුගතිය උදෙසා ම කටයුතු කරයි. සැමගේ හිත සුව පිණිස ,

- සමාජ සේවා
- ආගමික සේවා
- ජාතික සේවා
- අධ්යාපනික සේවා කටයුතු වල නියැලෙයි.

අරලියතැන්න විහාරාධිපති හිමියන් ඇසුරින් සංඝයා වහන්සේ ඉටුකරන සමාජ සේවාවන් කිහිපයක් .

- ❖ ගැමි ප්රජා නායකයෙකු ලෙස කටයුතු කිරීම.
- ❖ අසරණ වූ වැඩිහිටියන් උදෙසා වැඩිහිටි නිවාසය.
- ❖ ආබාධිත අය උදෙසා ආබාධිත සරණ සෙවන.
- ❖ ආබාධිත රණවිරුවන් සඳහා රණවිරු සෙවන.
- ❖ ආර්ථික අපහසුතා ඇති දරුවන් උදෙසා ශිෂ්යත්ව පදනම.
- ❖ ජේෂ්ඨ පුරවැසියන් සඳහා වෛද්ය සායන.

- ❖ මාතෘ නිවාසය ගමට ලබා ගැනීමට කටයුතු කිරීම.
- ❖ ගමේ මංගල උත්සව අවස්ථා වලදී බෞද්ධ චාරිත්ර ඉටු කිරීම හා සුභ මුහුර්ත සකස් කිරීම.
- ❖ මං මාවත් ඉදිකිරීම , ඇළ වේලි සකස් කිරීම , වැව් පිළිසකර කිරීම ආදී කටයුතු වලදී මූලිකත්වය ගැනීම.
- ❖ ගමේ සියලු දෙනා අතර සමගිය , සහජීවනය , පවත්වා ගැනීමට කටයුතු කිරීම.

ආගමික සේවා

- ❑ කඩිනම් විවර පූජාව පැවැත්වීම සඳහා මූලිකත්වය සැපයීම.
- ❑ දානමය පිංකම් , පිරිත් පිංකම් , ධර්ම දේශනා , බෝධිපූජා පැවැත්වීම.
- ❑ පෙරහැර සංවිධානය
- ❑ පොහොය දින සීල සමාදාන වැඩසටහන් සංවිධානය.
- ❑ ගැබ්ණි මානාවන්ට අංගුලිමාල පිරින දේශනා කිරීම ඇතුළු පිරිත් සජ්ජායනය.

දරුවන්ට නම් තැබීම , ඉඳුල්කට ගැම , ජන්ම දින
සැමරුම් , අකුරු කියවීම ආදී අවස්ථා වල ආශීර්වාද
කිරීම.

පුද්ගලයෙකු මිය ගිය පසු පාංශුකූලය ලබා දීම.

ජාතික සේවා

- රාජ්‍ය පාලකයන්ට අවශ්‍ය උපදෙස් ලබා දීම.
- රටට වියසනකාරී අවස්ථා වලදී රට ඉන් මුදවා ගැනීමට තම දායකත්වය ලබා දීම.
- සතුරු බලවේග හමුවේ නොසැලී , නොබියව අදහස් ප්රකාශ කරමින් රටේ ඒකීයභාවය ආරක්ෂා කිරීමට කටයුතු කිරීම.
- නිවැරදි තීරණ ගැනීමට ජනතාව පෙළඹවීම.
- රටේ ජාතික අවශ්‍යතා වලදී අනුශාසකත්වය ලබා දෙමින් දායකත්වය සැපයීම.

බඹරා මල නොතලා රොන් ගන්නා සේ හික්මුන් වහන්සේ සමාජයට බරක් නොවී සැදැහැවතුන්ගෙන් ප්රත්ය පහසුකම් ලබා ගතයුතු යැයි බුදුරජාණන්වහන්සේ වදාළහ.

- පුද්ගලයාගේ උපතේ සිට මරණය දක්වා සෑම වැදගත් අවස්ථාවකදීම මග පෙන්වමින් ආශිර්වාද ලබා දෙන මහා සංඝරත්නයට සිවිපසයෙන් උපස්ථාන කරමින් රැක ගැනීම ගිහි අපගේ යුතුකමකි.

1. බුදුරජාණන්වහන්සේ ස්වකීය ශාවකයන් හැඳින්වූ නම කුමක් ද?

2. හික්ෂු සමාජය ආරම්භ වූයේ කිනම් පොහොය දිනකදී ද?

3. මහ සඟරුවන සතුව ගුණ කීයක් තිබේද?

4. ඉන් 4 ක් ලියන්න.

5. ගිහියන් විසින් හික්මුන්වහන්සේට උපස්ථාන කළ යුත්තේ කෙසේද?

6. හික්ෂුව ගිහියාගෙන් ප්රන්ය පහසුකම් සපයාගත යුතු ආකාරය උපමා කර ඇත්තේ කුමකට ද?

7. සංසරන්නය මගින් ඉටු කරන ආගමික , සමාජීය , අධියාපනික සහ ජාතික සේවා වන්නේ 2 ක් බැගින් ලියන්න.

8. ඔබේ පන්සලේ ස්වාමීන්වහන්සේ විසින් ඉටු කරන සේවාව අගයමින් රචනයක් ලියන්න.

ජේ.එම්.ගයන්රි සංජීවනී ජයසිංහ

බප/හො/මිචනපලාන මහා විද්යාලය
හොරණ